

ප්‍රධාන කරුණු ලේඛනය (KFD)
ණය සාධකකරණය
කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී



| ප්‍රධාන ලක්ෂණ සහ ප්‍රතිලාභ | නිෂ්පාදනයේ ස්වභාවය සහ අදාළ නෛතික ප්‍රතිපාදන | පොලී අනුපාත සහ වෙනත් ගාස්තු | පහසුකම් ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය | ප්‍රධාන නියමයන් සහ කොන්දේසි |
|---|---|--|--|--|
| <ul style="list-style-type: none"> - ආයතනික ගනුදෙනුකරුවන් සඳහා වඩාත් සුදුසු කාරක ප්‍රාග්ධන ධාරිතාව වැඩිදියුණු වන බැවින් පාරිභෝගිකයාට ණය ගැතියන් විශාල සංඛ්‍යාවකට ඉඩ සලසයි - ඉදිරි දාතම වෙස්පන් පිළිගනු ලැබේ - මුදල් ප්‍රවාහය පාරිභෝගිකයාට ප්‍රමාද නොවී ලබා දීම. - සැපයුම්කරුවන්ගෙන් වැඩි වටිනාකම ලබා ගැනීම. - ණය ගැතියන්ට වේලාවට ගෙවීම - වෙනත් ගෙවීම් නියමිත වේලාවට ගෙවන්න සහ ආරවුල් වළක්වා ගැනීම. - අලෙවි ප්‍රතිඵල වැඩි කිරීම | <ul style="list-style-type: none"> - ව්‍යාපාර කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා පහසුකම් සපයයි - කෙටි කාලීන අත්තිකාරම් ණය සාධකකරණය, ඉන්වොයිස් වට්ටම්, සේවාදායක වෙස්පන් වට්ටම් ලෙස ගත හැක - පහසුකම් ලබා දීමේදී පාරිභෝගිකයා ඉන්වොයිසියෙන් හෝ වෙස්පනෙන් වට්ටම් කළ මුදල ලබා ගනී. - පොලී සහ ගාස්තු අඩු කිරීමෙන් පසු සම්පූර්ණ ගෙවීම් ඉන්වොයිස් පියවීමේ දී සිදු කරනු ලබයි. - එකතු කිරීම් ගිවිසුමට අනුව CCFP හෝ පාරිභෝගිකයා විසින් කළමනාකරණය කරයි. - නීති රාමුව සමන්විත වන්නේ, - ගිවිසුම් නීතිය, මෙම නිෂ්පාදනය හා සම්බන්ධ වෙනත් නීති හෝ කාලෙන් කාලයට හඳුන්වා දෙන වෙනත් නීති. | <p><u>පොලී අනුපාත</u></p> <ul style="list-style-type: none"> - පොලී අනුපාත කලින් කලට කළමනාකාරිත්වය විසින් තීරණය කරනු ලබන අතර වෙබ් අඩවියේ පළ කර ඇති පොලී අනුපාත ඇමුණුම බලන්න. <p><u>වෙනත් ගාස්තු</u></p> <ul style="list-style-type: none"> - ලේඛන ගාස්තුව රු. 5,000 සහ භාවිතා කරන ලද මුදල මත 0.5% සේවා ගාස්තුව අය කරනු ලැබේ. <p>පහසුකම් සඳහා අදාළ ගාස්තු සහ ගාස්තු කළමනාකරණය විසින් කාලෙන් කාලයට සමාලෝචනය කරනු ලැබේ.</p> <p><u>දඩ පොලී අනුපාතය</u></p> <ul style="list-style-type: none"> - දැනට පවතින දඩ පොලී අනුපාතය වාර්ෂිකව 10% කි. | <ul style="list-style-type: none"> - සියලුම අනාගත ගනුදෙනුකරුවන් ළඟම ඇති ශාඛාව වෙත ගොස් ඔවුන්ගේ අවශ්‍යතා ගැන සාකච්ඡා කළ හැකිය. - ණය ඇගයීම, පසුගිය මාස 6 සඳහා බැංකු ප්‍රකාශන විශ්ලේෂණය (වෙස්පන් තැන්පතු සහ ආපසු ලැබෙන ප්‍රවණතාව) සහ පසුගිය මාස 6 විකුණුම් සහ වසර 3ක මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය මත පදනම්ව පහසුකම් අනුමත කෙරේ. - කර්මාන්ත යොමු කිරීම් සලකා බලනු ලැබේ. - පාරිභෝගිකයා විසින් පහත ලේඛන සපයිය යුතුය. <p><u>අවශ්‍ය ලේඛන</u></p> <ul style="list-style-type: none"> - පරිපූර්ණ කරන ලද පහසුකම් අයදුම්පත්‍රය - ව්‍යාපාර කටයුතු සහ සමාගම පිළිබඳ විස්තර - ව්‍යාපාර ලියාපදිංචියේ සහතික කළ පිටපත - පෝරම 1 හි සහතික කළ පිටපත | <ul style="list-style-type: none"> - වයස අවුරුදු 18ට වැඩි සහ අවුරුදු 65ට අඩු ශ්‍රී ලාංකික පුරවැසියන් ඔවුන්ගේ තනි නිමිකාරිත්වය, නවුල්කාරිත්වය සහ සමාගම් පනත යටතේ ලියාපදිංචි සමාගම් මත පදනම්ව - ඉන්වොයිස් වටිනාකමෙන් 70% සිට 90% දක්වා සේවාවලාභියාට අත්තිකාරම් කෙරෙන අතර ඉතිරි ණය ගැතියා විසින් සම්පූර්ණ ගෙවීම සිදු කිරීමෙන් පසු ලබා දෙනු ලැබේ. - CCFP පහසුකම් යටතේ මූල්‍යකරණය කරනු ලබන ණය ගැතියන් ඇගයීමට ලක් කර තීරණය කරනු ඇත - ණය අනුමත කිරීමේ විශ්වසනීයත්වය මත පදනම්ව ණය ගැතියන්ට පුද්ගලික සීමාවන් ලබා දෙනු ඇත - අවම වශයෙන් ඇපකරුවන් 2 දෙනෙකු අවශ්‍ය වන අතර එක් ඇපකරුවෙකුට ප්‍රධාන පාරිභෝගිකයාගේ |

| | | | | |
|--|--|--|--|--|
| | | | <ul style="list-style-type: none"> - සංස්ථා පත්‍රය - විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන (පසුගිය වසර 3) - බැංකු ප්‍රකාශන (පසුගිය මාස 6) - ණය ගැන්වන්නේ අවසන් 6 මාසයේ විකිණීම් - ඉදිරි දාතම වෙක්පත් ලැයිස්තුව - අවසන් 6 මාසයේ ණය ගැන්වන්නේ වයස් විශ්ලේෂණය | <p>හවුල්කරුවෙකු/අධ්‍යක්ෂක හෝ පවුලේ සාමාජිකයෙකු විය හැක.</p> <ul style="list-style-type: none"> - සමාගමට පිළිගත හැකි CRIB එකක් විය යුතුය. - ඉන්වොයිසිය නියමිත දිනට ගෙවීම් කළ යුතුය - නියමිත දිනට ගෙවීම සිදු නොකළහොත් දඩ පොලී අය කෙරේ - දේශීය උසස් අධ්‍යාපනය : පහසුකම් රුපියල් 50,000 සිට රු. 500,000 උපරිමය මාස 36 දක්වා පුද්ගලික ඇපකර මගින් ආරක්ෂිත පහසුකම ලෙස ආපසු ගෙවීම. |
|--|--|--|--|--|

පැමිණිලි කිරීමේ ක්‍රියාපටිපාටිය

ඔබගේ ප්‍රතිචාර අප විශේෂයෙන්ම අගය කරන අතර අපගේ සේවාවන් පිරිනැමීමේදී ඔබගේ අපේක්ෂාවන් ඉටු කර ගැනීමට නොහැකි අවස්ථාවන් වලදී අපව දැනුවත් කරන්න. අපගේ සේවාවන් පිළිබඳ ඔබ තෘප්තිමත් නොවුණි නම් ඔබට මූල්‍ය අයිතිවාසිකම් විනිශ්චයකාර සේවාවෙන් සමාලෝචනයක් හෝ මැදිහත්වීමක් ඉල්ලා සිටිය හැක.

පාරිභෝගිකයින්ට අපගේ නිෂ්පාදන හෝ සේවාවන් පිළිබඳ පැමිණිලි කරනු සඳහා පහත ක්‍රම භාවිතා කළ හැක

- අදාළ ශාඛාව කලමණාකරු ඇමතිම
- අපගේ දුරකතන අංකයට ඇමතිමට +94 11 2 000 000
- ඊමේල් හරහා හෝ ආයතනයේ වෙබ් අඩවිය සහ වෙබ් වැට් හරහා ccl@cclk.lk හෝ <https://www.cclk.lk>
- වටිස්ඇප් මාර්ගයෙන් කෝල් සෙන්ටර් කළමනාකරුට පණිවිඩයක් යැවීමට +94 76 5 171 362
- ලිපියක් යැවීමට
 - ප්‍රධාන කාර්යාලය - අංක 106, යටිනුවර වීදිය, මහනුවර
 - නගර කාර්යාලය - අංක 165, කින්නි පාර, කොළඹ 08
- මූල්‍ය අයිතිවාසිකම් විනිශ්චයකාර 143A, වජිර පාර, කොළඹ 05. +94 11 2 595 624
- ගනුදෙනුකරුවන්ට පැමිණිලි හැසිරවීමේ ප්‍රතිපත්තිය පිළිබඳ වැඩිදුර තොරතුරු ආයතනික වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

අවසන් වරට සමාලෝචනය කරන ලද්දේ 2024 මැයි 20